


බල සමාන්තරාසු නියමය

ලක්ෂණයකදී ත්‍රියාකරන බල දෙකක් විශාලත්වය හා දිගාව අතින් යාබද පාද වශයෙන් ගෙන සමාන්තරාසුය නිර්මාණය කළ විට බල දෙක හරහා යන විකර්ණයේ දිගින් සම්පූජ්‍යක්තා බලයේ විශාලත්වය නිර්ජ්‍යණය වේ.



\vec{OC} විකර්ණයේ දිගින් P හා Q බල දෙකේ සම්පූජ්‍යක්තය නිර්ජ්‍යණය වේ. α කෝණය මගින් සම්පූජ්‍යක්තයේ දිගාව නිර්ඝ්‍යණය වේ.

අවශ්‍ය උපකරණ

- (i) තලය සිරස් වන සේ දැඩි ලෙස කට්ටල අඳුන පුවරුවක් හා සුදු කඩුකියක්




- (ii) කළම්ප සහිත කුඩා සුම්ම කර්පි දෙකක්




- (iii) ස්කන්ධ රඳවන (තුළා තැටි) හා පඩි කිහිපයක්



- (iv) කිහින් (අවශ්‍යනක) සැහැල්ලු තුළ්




- (v) විහින වතුරසුය, කෝළුව




- (vi) වික බාහු තලාවක් (තෙදුඩු තලාවක්)






01



කියවර 01

අදින පුවරුව මත සුදු කඩුසීයක් සට්ටකර පුවරුවට ලුම්බ ලෙස අක්ෂ සිටින සේ කප්ප දෙක පෝරුවේ උඩ දෙකාන් සට්ටකරන්න.

02



කියවර 02

සැහැල්ල තුළ් කැබැල්ල කප්ප දෙක උඩින් යන සේ දමා එහි දෙකෙලවර තුළා තැරී එල්ල එවාට භාර දමන්න. (P සහ Q)

කියවර 03

තුලා තැටියක් විළ්ල තවත් තුළ් කැබැල්ලක් පළමු නූලේ කප්ප දෙක අතරේ කිසියම් තැනකින් ගැටගසා එම තැටියට භාරයක් (R) පද්ධතිය සෙමින් මුදාහැර නිශ්චලතාවයට වින්නට සළස්වන්න.


කියවර 04

පද්ධතිය මෙම පිහිටීමෙන් මදක් වෙනස් කර එය නැවතන් ඒ පිහිටීමටම ඒදැයි පරික්ෂා කිරීමෙන් කප්පවල සර්පණය හැකි තරම් අඩු බව නිසැකවම දැනගන්න.



කියවර 05




විහින වනුරසුය තන්තුවට ලම්බකව සීරුවෙන් ස්ථැපි වන පරිදි තබා එක් විස් තන්තුවේ පිහිටීම කඩාසිය මත ලකුණු කරන්න.

(ග්‍රහක 05 පියවර සඳහා සපුළුකේරුසාකාර තැල දර්පණ කැබැල්ලක් භාවිතා කරන්නේ නම්, දර්පණය තන්තුවට යටින් කඩාසිය මත තබා තන්තු හරහා කෙළින් බලමින් රීවාති ප්‍රතිඵිම්බ දෙකෙළවර පිහිටීම් පැන්සලක් ආධාරයෙන් තින් ලෙස සළකුණු කරගන්න.)



05





ඉහත ආකාරයට පරික්ෂණය සිදුකළ පසු බල සමාන්තරාසු නියමය සත්‍ය බව පෙන්වීමට පහත පියවර අනුගමනය කළ හැක.

- (a). කඩ්ප්‍රාසිය අදින පුවරුවෙන් ගලවා සළකුණු කරගත් අදාළ ලක්ෂණය හරහා යන සරල රේඛා අදින්න.


මෙම සරල රේඛා හමුවන ලක්ෂණයේ සිට P හා Q නාරවලට සමානුපාතික ලෙස දිග දෙකක් අනුරූප රේඛාවල සළකුණු කරන්න.

- (b). සමාන්තරාසුය සම්පූර්ණ කර රේඛා හමුවන ලක්ෂණය හරහා යන විකර්ණයේ දිග මැනැන්න.

- (c). විකර්ණයේ දිගට අනුරූප වන භාරය කොයාගෙන මෙය R භාරයට සමානුදායී පරික්ෂා කරන්න.

- (d). මෙහිදී විකර්ණයේ දිගාව සිරස් දැයි පරික්ෂා කළ යුතුය.

- විකර්ණයේ දිග R භාරයට සමාන නම් බල සමාන්තරාසු නියමය සත්‍ය වේ.



සටහන


- ♦ මෙහිදී හැකි පමණ සැහැල්ල තන්තු භාවිතා කළ යුත්තේ තන්තුවල ඇතිවන ආහති, එල්වා ඇති හාර වලට සමාන විය යුතු බැවිනි.
- ♦ ස්කෑන්ඩ සඳහා සැහැල්ල නොවන තුළා තැබේ භාවිතා කළේ නම් තුළා තැබිවල බර මැන අනුරූප P, Q හා R වලට එකතු කරන්න.

ගල් කැටයක බර සේවීම

R වෙනුවට බර සේවීය යුතු ගල එල්වා P හා Q හි අගයයන් දෙකකට ඉහත පරික්ෂණය කරන්න.

ගල් කැටයේ බර සමාන්තරාසුය ඇසුරෙන් ලබාගෙන තුළාවකින් ද ගල් කැටයේ බර කිරා එම අගය තහවුරු කරගන හැකි වේ.





1. “ස්කන්ධ තුන සුදුසු පරදී තෝරා ගැනීම”

(i) m_1 හා m_2 ස්කන්ධ දෙකට සාපේක්ෂව මද අඟි m_0 ස්කන්ධය කුමන අයුරින් තෝරාගත යුතුද?

(ii) ඉහත අයුරින් තෝරා ගැනීමේ වාසිය කුමක් ද?


(iii) m_1 හා m_2 ව සාපේක්ෂව m_0 බෙහෙවින් විශාල අගයන් තෝරා ගැනීමෙන් වැඩකිය යුතුය. එයට හේතුව පැහැදිලි කරන්න.

2. මැද සේකන්ධය සමග තන්තුව මදක් පහලට ඇදු එය නැවත මූල් පිහිටීමට ආසන්න තැනකට නැවත පැමිණ සමතුලිත වන බව තහවුරු කර ගැනීම මගින් එළඹීන වැදගත් නිගමනය කුමක් ද?


3. තන්තුවල පිහිටීම් සුදු කඩාසිය මත ප්‍රක්ෂේප කර ගැනීම සඳහා විහිත වනුරසුය උපයෝගි කරගන්නා අන්දම පැහැදිලි කරන්න.

4. ඉහත OP සහ OQ තන්තු දෙකෙහි ලබාගත් පිහිටීම් වල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා කුමයක් යෝජනා කරන්න.

5. වෙන වෙනම ස්කන්ද තොරුගෙන A හා B සිසුන් දෙදෙනෙක් විසින් කරන ලද ඉහත පරික්ෂණයේදී ඔවුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද වම්පස හා දකුණුපස ස්කන්ද දෙකට අනුරූප රේඛා පහත රූපයේ දක්වා ඇති පරිදි විය.



A සිසුවාගේ නිර්මාණය



B සිසුවාගේ නිර්මාණය

- (i) බල සමාන්තරාසුය නිසියාකාරව නිර්මාණය නොකර, බැඳු බැඳුමට එක් සිසුවෙක් විසින් කරන ලද නිර්මාණ රේඛා බල සමාන්තරාසු නියමයට නොගැලපෙන බව නිරණය කළ හැක. ඒ ක්වර සිසුවාගේ ද යන්න සඳහන් කර එයට හේතුව කෙටියෙන් සඳහන් කරන්න.
-
-
-
-
-

- (ii) දෙන ලද කොටු උපයෝගී කරගෙන, නිවැරදිව නිර්මාණය කර ඇති සිසුවාගේ රේඛා මත බල සමාන්තරාසුය නිර්මාණය කරන්න.
-
-
-
-
-

(iii) අදින ලද බල සමාන්තරාසුයේ අදින ලද විකරණය කෙසේ විය යුතුද?

(iv) ඉහත (iii) හි කරණ හරයටම තහවුරු කරගන්නේ කෙසේදීය පැහැදිලි කරන්න.


(v) OP_0 සහ OQ_0 රේඛා නිර්ජාතාය කරන ලද පරමාණයට අනුව විකරණයට අදාළ ස්කන්ධය ගණනය කළවේ එය මදා ඇති m_0 ස්කන්ධයට සමාන වේ නම් කුමන කරණක් තහවුරු වේද?

6. සමාන්තරාසුය තිවැරදිව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ විකරණයේ දිගාව හරයටම සිරස් නොවන බව පෙනී ගියේය. මෙසේ වීමට හේතු මොනවාද?

7. මෙම පරක්ෂණයේ දී සැහැල්ල තන්තු භාවිතා කළ යුත්තේ ඇයිදීය පැහැදිලි කරන්න.

8. දෙපස ස්කන්ධ ව්‍යුතා ගැනීම සඳහා ස්කන්ධ රඳවන භාවිතා කරන නිසා මෙහිදී අමතර මිනුමක් ලබාගෙන යුතුවේ. එය කුමක් ද?

9. විදුරු මූඩියක ස්කන්ධය කෙටිම සඳහා දෙපස m_1 හහ m_2 ස්කන්ධ (ස්කන්ධ රඳවන ස්කන්ධයන් අභ්‍යුත්ව) හා මදින් විදුරු මූඩිය එල්වා ඇති විට සිසුවෙක් ලබාගත් සංකුලනය වූ තන්තු පිහිටීම පහත රේපයේ පරිදි වේ.



(i) දී ඇති කොටු උපයෝගී කරගෙන සමාන්තරාස්‍ය නිර්මාණය කරන්න.

(ii) මෙහි එක් කොටුවක පරතරයක් 25.0 g ප්‍රමාණයක් නිර්ජ්‍යණය කරයි නම් විදුරු මූඩියේ ස්කන්ධය ඉහත නිර්මාණය කළ සමාන්තරාස්‍ය අභ්‍යුත්‍රේන් සොයන්න.

(iii) වම්පස ඇති m_1 ස්කන්ධය 50 g ස්කන්ධය ඇති පඩි දෙකක් නම් වම්පස ඇති ස්කන්ධ රඳවනයේ ස්කන්ධය ගණනය කරන්න. ($\sqrt{41} = 6.5$ ලෙස ගන්න)

(iv) දකුණුපස ඇති ස්කන්ධ රඳවනයේ ස්කන්ධය වම්පස ඇති රඳවනයේ ම ස්කන්ධයම වේ නම් දකුණුපස ස්කන්ධ රඳවනයට එකතු කළ 50 g පඩි සංඩාව කොපමණද? ($\sqrt{20} = 4.5$ ලෙස ගන්න)

10. මෙම විදුරු කුටිරිය තහා ඇති ද්‍රව්‍යයේ සාපේක්ෂ සහන්වය සෙවීම සඳහා පෙර m_1 හා m_2 ස්කන්ධ දෙක නිඩිය දී විදුරු කුටිරිය මූල්‍යමතින්ම ජල බිකරයක් තුළ ගිල්වා තන්තු කොටස්වල සමතුලිත පිහිටීම ලබාගන්නා ලදී. වහිදි නිර්මාණය කළ සමාන්තරාසුයේ අභ්‍යාළ විකරණයේ දිග කොටු 4.2 ක් විය.

- (i) බාහායේ දී විදුරු කුටිරියේ ද්‍රව්‍ය බර W_a ද, ජලය තුළදී එහි ද්‍රව්‍ය බර W_w නම් ඒවා අභ්‍යාළයේ විදුරුවල සාපේක්ෂ සහන්වය S_g සඳහා ප්‍රකාශනයක් ලියන්න.

(ii) ඉහත ප්‍රකාශනය උපයෝගී කරගෙන විදුරු කුටිටියේ සාපේක්ෂ සහන්වය සොයන්න.

(iii) අභ්‍යුලත වාත කුහරයක් ඇති ඉහත සහන්වය (සාපේක්ෂ සහන්වය) සහිත විදුරු කුටිටියක දැම්පන බර වාතයේ දී ලබාගන් විට රේට අනුරූප සමාන්තරාපු විකර්ණයේ දීග කොටු 10 ක් විය. එය ජ්ලය තුළ ගිල්වා ඇතිවිට දැම්පන බරට අනුරූප විකර්ණයේ දීග කොටු 5 ක් විය. ඒ අනුව එම විදුරු කුටිටියේ ඇති වාත කුහර පරිමාව මූල්‍ය පරිමාවට දක්වන අනුපාතය සොයන්න.
